

I. ඒකාබද්ධ ළමා හා කාන්තා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය:

2018 වර්ෂයේ නව ප්‍රවේශයකින් අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයන් හා ඒකාබද්ධව පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ළමා හා කාන්තා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් 10ක් තුළ ක්‍රියාත්මක කෙරේ.

(කල්පිටිය /වීරකැටිය /මැදිරිගිරිය / වලපනේ / බුලත්සිංහල / දැරණියගල / තුම්පනේ / හෝමාගම / පදවි ශ්‍රීපුර / මඩු).

වැන්දඹු, ගෘහමූලික කාන්තාවන් වැඩි පිරිසක් සිටීම, අඩු ආදායම් ලාභී පවුල් වැඩි සංඛ්‍යාවක් සිටීම, කුඩා දරුවන් / පාසල් යන වයසේ දරුවන් ප්‍රමාණයක් සිටීම, කාන්තා සහ ළමා භීෂන වැඩියෙන් වාර්තා වීම, ආබාධිත කාන්තාවන් සිටීම, මව්පියන් විදේශගත වී සිටින පවුල් බහුල වීම, නිවාස හා සනීපාරක්ෂක පහසුකම් අඩු ගම්මානයක් වීම වැනි නිර්ණායක මෙම ගම්මාන තෝරා ගැනීමේදී භාවිතා කරන ලදී.

මෙම කොට්ඨාශයන්හි තෝරා ගන්නා ලද ගම්මානයන්හි සෑම පවුලක්ම ආර්ථික වශයෙන් සවිබල ගන්වන ලද සහ සාමාජීය සහ සංස්කෘතික වශයෙන් සතුටින් ජීවත්වන ගමක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනෙහි මූලික අභිප්‍රාය වේ. මෙම ව්‍යාපෘතිය වසර 3ක් පුරා ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් කාන්තාවන් හා ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, රසවින්දන වැඩසටහන් පැවැත්වීම, අධ්‍යාපන ආධාර ලබාදීම, පාසැල් සිසුන් සඳහා පා පැදි ලබා දීම, කාන්තාවන් සඳහා ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.





ඒකාබද්ධ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය-2019

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය	වැඩසටහන
වීරකැටිය	මුල් ළමා විය දරුවන්ගේ පෝෂණය හා බුද්ධි වර්ධනය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම හෝ නිර්මාණය කිරීම
	අනාරක්ෂිත දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සම්බන්ධව පැමිණිලි ලබා දීම සඳහා පැමිණිලි පෙට්ටි ලබා ගැනීම (ග්‍රාම නිලධාරී කාර්යාලය, පාසල, පන්සල, පෙර පාසල, ප්‍රජා ශාලාව)
	සතුටු කැලැන්ඩර් නිර්මාණය
	බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීම
	සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ ගර්භනී මවුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්
	යහපත් සමාජයක් බිහි කිරීමේභිලා දෙමාපියන් සහ දරුවන් කටයුතු කරන ආකාරය (සංගීත රසාස්වාද වැඩසටහනක් මගින්)
	මුල් ළමා විය සංවර්ධනය හා මූලික අවශ්‍යතා සහ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදා දීම.
	පාසල් නොයන හා කඩින්කඩ පාසල් යන ළමුන් සඳහා පාසල් උපකරණ ලබා දීම
	මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ළමුන් හා දෙමාපියන් දැනුවත් කිරීම
පදවි ශ්‍රී පුර	මනින් නිදහස් ආදර්ශමත් ගමක්
	සෞන්දර්යාත්මක කුසලතා ඵලදායීවීමේ ප්‍රසංගය
වලපනේ	සෞඛ්‍ය, පෝෂණය සම්බන්ධව පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන
	ක්‍රීඩා මධ්‍යස්ථාන සකස් කිරීම හා ක්‍රීඩා උපකරණ ලබාදීම
කල්පිටිය	කෝමාරිකා වගාව
	ප්‍රජා කණ්ඩායම් සවිබල ගැන්වීම
හෝමාගම	ළමා පුස්තකාලය සඳහා ආධාර
තුම්පනේ	ළමා සමාජ දරුවන් සඳහා කඳවුරක් පැවැත්වීම

<p>බුලත්සිංහල</p>	<p>පවුල් ආරවුල් අවම කරමින් දරුවන්ට සුදුසු පරිසරයක් නිවස තුළ ඇති කිරීම වෙනුවෙන් සතුටු කැලැන්ඩරය වැඩසටහනට සමගාමීව පවුල් ඒකක බල ගැන්වීම</p> <p>මත් නිවාරණය සම්බන්ධයෙන් ප්‍රශ්ණ විචාරාත්මක අධ්‍යාපනික වැඩසටහන</p> <p>දේශීය ආහාර පරිභෝජනයෙන් බෝ නොවන රෝග වළක්වා ගැනීම</p> <p>දරුවන්ගේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම දැනුවත් කිරීමේ වැඩසටහන</p>
<p>මැදිරිගිරිය</p>	<p>විධිමත් දෙමාපියභාවය පිළිබඳව ගම්වාසීන් දැනුවත් කිරීම</p>
<p>දැරණියගල</p>	<p>මත් ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 03</p> <ol style="list-style-type: none"> 1. කාන්තා සමිති සාමාජිකාවන් දැනුවත් කිරීම (40) 2. සමෘද්ධිලාභීන් දැනුවත් කිරීම(60) 3. දහම් පාසල් ළමුන් දැනුවත් කිරීම(75) <p>ළමා සමාජ විවාද කණ්ඩායම් මගින් දරුවන් දැනුවත් කිරීම</p> <p>ග්‍රාමීය කමිටු වැඩසටහන</p> <p>ප්‍රවණ්ඩත්වයන් අවම කිරීම පිළිබඳව උපදේශකවරු දැනුවත් කිරීම</p> <p>සෞඛ්‍ය ප්‍රවර්ධන පිළිබඳ වැඩසටහන් 03</p> <ol style="list-style-type: none"> 1. කාන්තාවන්ගේ ස්වස්ථතාව ප්‍රවර්ධනය කිරීම (50) 2. වස විස වලින් තොර ආහාර රටාවකට හුරු වීමේ වැදගත්කම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම (60) 3. ළමුන් සඳහා මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම හා දන්ත සායනය(60) <p>පවුලේ යහ පැවැත්ම වෙනුවෙන් සතුටු පවුල සංකල්ප පිළිබඳ වැඩසටහන් 03</p> <ol style="list-style-type: none"> 1. කාන්තා සමිති සාමාජිකාවන් දැනුවත් කිරීම(40) 2. සමෘද්ධිලාභීන් දැනුවත් කිරීම(60) 3. පෙර පාසල් ළමුන් දැනුවත් කිරීම(80)
<p>මඩු</p>	<p>Cost for Providing books to Library of Thachanamaruthumadu Model Village:</p> <p>මත් ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමේ පා ගමන</p> <p>Cost for Providing bicycles for school children :(Rs.18000.00*35)</p>